



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක: 2477424, 2477423, 2477311

ෆැක්ස්: 2346257, 2477739

ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)

වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# ප්‍රතිපත්ති නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2012 ජූනි මස 13 වැනි දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය - 2012 ජූනි**

ණය වර්ධනය සීමා කිරීම, ආනයන ඉල්ලුම අඩු කිරීම හා එමගින් විදේශ අංශය ස්ථායී කිරීම සඳහා 2012 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මහ බැංකුව හා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් අදාළ විචල්‍යයන් මත බලපෑමක් ඇති වීම ආරම්භ වී ඇත.

2012 අප්‍රේල් මාසය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 18.7 ක් පමණක් වූ අතර, මෙය 2012 පළමු කාර්තුව තුළ පැවති රුපියල් බිලියන 51.8 ක මාසික සාමාන්‍ය ණය වර්ධනය හා 2011 අප්‍රේල් මාසයෙහි වූ රුපියල් බිලියන 27.4 ක ණය වර්ධනයත් සමග සැසඳීමේ දී සැලකිය යුතු පහත බැසීමකි. මේ අතර, මුදල් අංශයෙහි පවත්නා දැඩි වාතාවරණය පිළිබිඹු කරමින් 2012 මේ දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය වෙළෙඳපොළ පොලී අනුපාතික, මෑත සතිවල දී යම් ස්ථායී වීමක් පෙන්නුම් කරන ලදී.

අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ආනයන ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව 2012 පළමු මාස හතරට අදාළ සමස්ත වෙළෙඳ දත්තවලට අනුව පෙනී යයි. කෙසේ වුවද, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් අපනයනවලට දිරිගැන්වීමක් ලැබුණ ද, ගෝලීය ආර්ථිකයේ වර්ධනයත් හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ද පහත බැස ඇත. කෙසේ වුවද, රුපියල අවප්‍රමාණය වීම අපනයන තරගකාරීත්වයට මෙන්ම ආනයන වියදම තව දුරටත් අඩු කිරීමට ද, හේතුවනු ඇති අතර, ඒ අනුව 2012 වසර තුළ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමක් සිදුවනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් හා වාණිජ බැංකු විසින් විදේශ ප්‍රාග්ධනය එක්රැස් කිරීම පුරෝකථනවලට අනුව පවතින අතර, අපේක්ෂිත සෘජු විදේශ ආයෝජන ලැබීම් හා සේවක ප්‍රේෂණ ලැබීම් 2012 සඳහා පුරෝකථනය කරන ලද ගෙවුම් තුළන අතිරික්තය වාර්තා කිරීමට උපකාරී වනු ඇත. මේ අතර, දළ නිල සංචිත 2012 මාර්තු මාසයේ පැවති එ.ජ.ඩොලර් මිලියන 5,730 සිට අප්‍රේල් වන විට 5,835 දක්වා ඉහළ ගිය අතර, වසරේ ඉතිරි කාලය තුළ එය තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතරම පසුගිය වසරේ ආර්ථිකයේ පැවති ශක්තිමත් වර්ධන ප්‍රවණතාව 2012 පළමු කාර්තුවේ ද පැවති බවත්, මෙයට ප්‍රධාන අංශ තුනෙහිම දායකත්වය ලැබුණු බවත් ඇස්තමේන්තු අනුව පෙනී යයි. දෙවන කාර්තුවේ සිට ආර්ථික වර්ධනයේ යම් අඩුවීමක් ඇති වුවද, ප්‍රථම කාර්තුවේ පැවති වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස, 2012 වසර සඳහා පෙර ඇස්තමේන්තු කරන ලද සියයට 7.2 ක ආර්ථික වර්ධනය අත්කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පරිපාලිත මිල ගණන්වලට සිදු කරන ලද සංශෝධනයන් හා රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2012 මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය සියයට 7 දක්වා ඉහළ ගිය ද, උද්ධමනය පසුගිය මාස 40 තුළ අඛණ්ඩව තනි අංකයක පැවතුණි.

මෙම වාතාවරණය තුළ ආර්ථිකයේ දිගුකාලීන ස්ථායීතාව හා වර්ධනය සුරක්ෂිත කරගැනීම සඳහා මෙතෙක් ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මුදල් හා විදේශ අංශයේ අපේක්ෂිත ප්‍රතිඵල ඇති කරන බව මුදල් මණ්ඩලයේ අදහස විය. මේ අනුව මහ බැංකුවෙහි දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවත් එය තවදුරටත් නොවෙනස්ව පවත්වාගත යුතු බවත් මුදල් මණ්ඩලයේ මතය වූ අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික, එනම් ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් අනුපාතික පිළිවෙළින් සියයට 7.75 ක් හා 9.75 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇත.

මිලඟට නියමිත මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ මාසික නිවේදනය 2012 ජූලි 10 සිදු කිරීමට අපේක්ෂිතය.